

**පී බී අයි වන්නිනායක එ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව**

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම)/135/2018 - 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන් හි (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යයපටිපාටිය -

මෙම අභියාචනා විභාගය 2018.07.10 දින පැවති කොමිෂන් සභා රැස්වීමේ කොටසක් ලෙස පවත්වන ලදී.

සභාපති - මහින්ද ගම්මන්පිල

කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන

කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා

කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙලවි තිරුවන්දුන්

කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනී වල්ගම

අධ්‍යක්ෂ ජනරාල් - පියතිස්ස රණසිංහ

අභියාචක - පී බී අයි වන්නිනායක

නොතීසි ලක් පාර්ශව - නීතිඥ සුනේත්‍රා ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

පෙනීසිටීම

අභියාචක - පෙනී සිටියේ නැත

පොදු අධිකාරිය - පෙනී සිටියේ නැත

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය:	05.05.2017
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	31.07.2017
නම්කළ නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය:	15.08.2017
නම්කළ නිලධාරියා තීරණය ලබා දුන් දිනය:	19.09.2017
RTIC කොමිෂන් සභාව වෙත අභියාචනය යොමු කළ දිනය:	18.10.2017

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක, 05.05.2017 දින ලිපියක් මගින් පහත සඳහන් තොරතුරු ඉල්ලා සිටින ලදී.

1. 2017.03.10 දිනැතිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අභියාචක වෙත යැවූ, සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය කරගත් සියලු තොරතුරු
2. සමාගම විසින් පිළියෙළ කරන ලද කුට ලේඛන පිළිබඳ

3. අල්ලස් පනතට අනුව කටයුතු නොකිරීමට හේතු, එමෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කල හැකි පනත් මොනවාද යන්න

31.07.2017 දිනැතිව තොරතුරු නිලධාරියා පිළිතුරු දක්වමින් පවසා සිටියේ පනතේ 5(1)(උ) වගන්තිය ප්‍රකාරව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි. මෙම පිළිතුරින් සැහීමකට පත් නොවූ අභියාචක 15.08.2017 දින නම්කළ නිලධාරී හට අභියාචනයක් යොමු කරන ලදී. මෙම අභියාචනයට පිළිතුරු දක්වමින්, නම්කළ නිලධාරී;

“ මෙම ගොනුවට අදාළ විමර්ශන කටයුතු නිමාවීමෙන් අනතුරුව අල්ලස් පනතේ කටයුතු කළ නොහැකි බවට කොමිෂන් සභාව තීරණය කරන ලද අතර, ඒ පිළිබඳව 2017.03.10 දින දරන ලිපිය මගින් මෙම කොමිෂන් සභාවේ ලේකම් විසින් ඔබ වෙත දන්වා එවා ඇත. ඔබගේ ලිපි වලින් ඉල්ලා ඇති පරිදි එකී තොරතුරු අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ලබා දිය නොහැකි බව දන්වමි”

යැයි පිළිතුරු සපයන ලදී. මෙමගින් සැහීමකට පත් නොවූ අභියාචක, 18.10.2017 දින කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

**අභියාචනා අවස්ථාවේ උද්ගත වූ කාරණා:**

අභියාචක සහ පොදු අධිකාරිය පැමිණ සිටියේ නැත.

**නියෝගය:**

මෙම අභියාචනයේ ඉල්ලා සිටින තොරතුරු ලබා ගැනීමට අභියාචකට තවදුරටත් අවශ්‍යතාවක් ඇතහොත් ඒ පිළිබඳව කොමිෂන් සභාවට දැනුම් දීමට සති දෙකක කාලයක් අභියාචකට ලබා දෙනු ලැබේ.

මෙම පනත ප්‍රකාරව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේදී 5 වන වගන්තිය යටතේ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරන පදනම පොදු අධිකාරිය විසින් ඉතාමත් පැහැදිලි ලෙස දැක්විය යුතු අතර, පොදු අධිකාරියේ නම්කළ නිලධාරී විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව සහ තොරතුරු නිලධාරී විසින් 5(1)(උ) වගන්තිය ප්‍රකාරව තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ පදනම පැහැදිලි කරමින් ලිඛිත දේශනයක් 03.08.2018 හෝ එදිනට ප්‍රථම කොමිෂන් සභාවට ලබා දෙන මෙන් පොදු අධිකාරියට මෙයින් නියෝග කර සිටිමු.

අභියාචනය කල් තබන ලදී.

මිලභ කැඳවීම් දිනය: 03.08.2018

